



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

## අති විශේෂ

අංක 2394/16 - 2024 ජූලි මස 22 වැනි සඳුදා - 2024.07.22

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

## I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

### රජයේ නිවේදන

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත

53 වන වගන්තිය යටතේ වූ නියමය

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වන වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය රනිල් වික්‍රමසිංහ වන මම, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව, මේ නියමය මගින් -

(අ) අමාත්‍ය මණ්ඩලය විසින් 2024 ජූලි මස 09 වන දින අංක 24/1304/631/032 දරන තීරණය මගින්, මෙහි I වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති බලයලත් තැනැත්තාගේ ව්‍යාපාරය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස නම් කිරීම අනුමත කර ඇති බවටත්;

(ආ) ඒ ව්‍යාපාරය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස සැලකීමට හේතු මෙහි II වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති පරිදි වන බවටත්;

(ඇ) පනත් යටතේ ප්‍රදානය කරන ලද නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් මෙහි III වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති පරිදි විය යුතු බවටත්, සහ

(ඈ) නිශ්චිතව දක්වා ඇති පනත් යටතේ ප්‍රදානය කරන ලද නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් මෙහි IV වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති දිනවලදී ආරම්භ විය යුතු බවට සහ ක්‍රියාත්මකවීම අවසන් විය යුතු බවටත්,

නිශ්චිතව දක්වමි.

රනිල් වික්‍රමසිංහ,  
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය.

2024 ජූලි මස 19 වැනි දින,  
කොළඹ දී ය.



| I වන උපලේඛනය                                                                    |                                                                                                                                                                                                                                                                                       |
|---------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස නම් කර ඇති ව්‍යාපාරයේ විස්තර |                                                                                                                                                                                                                                                                                       |
| 1. බලය ලත් තැනැත්තාගේ නම                                                        | අයි පී ඩී කළමිබු (ප්‍රයිවට්) ලිමිටඩ්<br>(I P D COLOMBO (PRIVATE) LIMITED)                                                                                                                                                                                                             |
| 2. බලපත්‍ර අංකය                                                                 | 2402220049                                                                                                                                                                                                                                                                            |
| 3. බලපත්‍රය නිකුත් කරන ලද දිනය                                                  | 2024 මාර්තු 20<br>බලපත්‍රය නිකුත් කරන ලද දින සිට මාස 6ක් ඇතුළත වූ දිනයක දී ව්‍යාපාරය ආරම්භ කළ යුතු ය.<br>(2022 අංක 01 දරන බලයලත් තැනැත්තන් ලියාපදිංචි කිරීමේ. බලපත්කරණ, බලය පැවරීමේ හා සෙසු අනුමැතීන් සඳහා වූ නියෝගවල 27 වන නියෝගයට අනුව)                                             |
| 4. අක්වෙරළ සමාගම් ලියාපදිංචි කිරීමේ අංකය                                        | PCC00295998                                                                                                                                                                                                                                                                           |
| 5. ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර වර්ගීකරණය                                  | ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරය                                                                                                                                                                                                                                          |
| 6. නිදහස් කිරීම් හෝ දිරි ගැන්වීම් සඳහා හිමිකම                                   | I P D COLOMBO (PRIVATE) LIMITED ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස පමණක් නම් කරනු ලැබ ඇති අතර, එය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කරනු ලැබීමට සුදුසුකම් නොලබයි                                                                                 |
| 7. සුදුසුකම් ලැබීමේ නිර්ණායක                                                    | 2023 අගෝස්තු මස 04 වන දින අංක 2343/60 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2023 අංක 2 දරන කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරි ගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ) නියෝගවල 4(2)(ඉ) සහ 4(3)(අ) යන නියෝග වල නිශ්චිතව දක්වා ඇති නිර්ණායක |
| 8. අදාළ වන නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් යෝජනාක්‍රමය                            | 2023 අංක 2 දරන කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරි ගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ) නියෝගවල 5 වන නියෝගයේ නිශ්චිතව දක්වා ඇති යෝජනාක්‍රමය                                                                                            |

## II වන උපලේඛනය

### ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස සැලකීමට හේතු

ව්‍යාපාර, ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාර ලෙස නම් කිරීමේ දී, 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 (5) වන වගන්තියේ දක්වා ඇති පරිදි, ජාතික යහපත සැලකිල්ලට ගනිමින් හෝ ජාතික ආර්ථිකය දියුණු කිරීම පිණිස කොළඹ වරාය නගරය ස්ථාපිත කිරීමේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා, එකී පනතේ 5 වන වගන්තියේ දක්වා ඇති කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ අරමුණු සැලකිල්ලට ගනු ලැබ ඇත.

ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක් වන I P D COLOMBO (PRIVATE) LIMITED, ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 500 ක පමණ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක් ද, එ.ජ.ඩො. මිලියන 200 කට අධික වාර්ෂික පිරිවැටුමක් ද සහිත ඕස්ට්‍රේලියාවේ පොදු කොටස් දරන සමාගමක් වන සහ වර්තමානයේ දී ඕස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ ඉහළම ක්‍රියාකාරී සමාගම් 100 අතර ශ්‍රේණිගතව පවතින I P D Group Ltd (IPD) හි පූර්ණ හිමිකාරිත්වය සහිත අනුබද්ධිත සමාගමක් ලෙස ක්‍රියාත්මක වේ. IPD සමාගම ඕස්ට්‍රේලියානු විදුලිබල කර්මාන්තයට අදාළ ජාතික බෙදාහරින්නකු හා සේවා සපයන්නකු වන අතර වසර 70 කට අධික කාලයක් පුරා ඕස්ට්‍රේලියානු වෙළඳපොළ සඳහා විදුලි ඉංජිනේරු නිෂ්පාදන සහ විසඳුම් සපයයි. IPD සමාගම විසින් විදුලිබලය බෙදා හැරීම, විදුලිබලය අධීක්ෂණය කිරීම, කාර්මික පාලනය, පුනර්ජනනීය බලශක්තීන්, පරික්ෂා කර මිනුම් ගැනීම සහ විදුලිබල උත්පාදනය, වාණිජ, ආගන්තුක සත්කාරය, යටිතල පහසුකම්, විදුලියෙන් බල ගැන්වෙන වාහන ආරෝපණය කිරීම සහ ක්‍රීඩා සහ විනෝදන පහසුකම් වැනි ක්ෂේත්‍ර පරාසයක සේවා සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර ඇත.

විදුලිබල කර්මාන්තයට වටිනාකමක් එකතු කිරීමේ දැක්මක් ඇතිව, අයි පී ඩී සමාගම (IPD) විසින් ABB, General Electric, Socomec, DEHN International සහ Elsteel වැනි ගෝලීය වශයෙන් පිළිගත් ගුණාත්මක සන්නාම වෙළඳපොළ වෙත ඉදිරිපත් කරයි. කෙසේ වුවද, එහි ප්‍රධානතම කාර්යයන් අතර, ගෝලීය වශයෙන් පිළිගත් ගුණාත්මක විදුලි යටිතල පහසුකම් සන්නාම සඳහා නිෂ්පාදන බෙදාහැරීම සහ ස්ථාපනය කිරීම සහ බලගැන්වීම, ක්‍රමාංකනය කිරීම සහ පරික්ෂා කිරීම, නඩත්තුව සහ අලුත්වැඩියාවන් සහ නැවත සකස් කිරීම ඇතුළු සේවා සැපයීම අයත් වේ.

කොළඹ වරාය නගරයේ අක්වෙරළ සමාගමක් ලෙස ලියාපදිංචි I P D COLOMBO (PRIVATE) LIMITED විසින් ඕස්ට්‍රේලියාවේ තම මව් සමාගමට සහායක සේවා සපයනු ඇත. එ.ජ.ඩො. මිලියන 2.2 ක වාර්ෂික පිරිවැටුමක් සහිත I P D COLOMBO (PRIVATE) LIMITED වෙත කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය වෙත ආයෝජනය කිරීම සඳහා ආරම්භක ආයෝජනය වශයෙන් තම මව් සමාගමෙන් ආසන්න වශයෙන් එ.ජ.ඩො. මිලියන 2.7 ක් පමණ ලැබෙනු ඇත. මිලග වසර 5 ඇතුළත එ.ජ.ඩො. මිලියන 4.1 ක් දක්වා ප්‍රාග්ධනය ඉහළ නංවා ගැනීමට අරමුණු කර ඇත. I P D COLOMBO (PRIVATE) LIMITED හි සේවා විෂයපථය තුළට, ඉංජිනේරු විද්‍යාව, නිර්මාණ සහ සැලසුම් කිරීම, තාක්ෂණික සහාය, පාරිභෝගික සේවා, ප්‍රවාහන සේවා, අලෙවිකරණය, මූල්‍ය සහ ගිණුම්කරණය, මානව සම්පත් කළමනාකරණය සහ තොරතුරු තාක්ෂණය ඇතුළත් වේ. I P D COLOMBO (PRIVATE) LIMITED හි ක්‍රමෝපාය සේවා නියුක්ති සැලැස්ම අනුව මෙහෙයුම් ආරම්භකර පළමු වසර පහ ඇතුළත ආසන්න වශයෙන් රැකියා අවස්ථා 307 ක් පමණ නිර්මාණ කිරීමට සැලසුම් කර ඇති බව දැක්වේ. ආරම්භයේ දී සේවකයන් 195 දෙනෙකු බඳවා ගැනීමට නියමිත අතර පසුව එළඹෙන වර්ෂවල දී පිළිවෙලින් 2 වන වර්ෂයේ දී සේවකයන් 218 ක් ද, 3 වන වර්ෂයේ දී සේවකයන් 245 ක් ද, 4 වන වර්ෂයේ දී සේවකයන් 274 ක් ද, 5 වන වර්ෂයේ දී සේවකයන් 307 ක් ද වශයෙන් සැලකිය යුතු වැඩිවීමක් සහිතව සේවකයන් බඳවා ගැනීමට කටයුතු කරනු ඇත.

| <b>III වන උපලේඛනය</b><br><b>පනත් යටතේ ප්‍රදානය කරනු ලබන නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම්</b> |                                                                                                                                                                                                                                        |
|-------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| පනතේ II වන උපලේඛනයේ ලැයිස්තුගත පනත්                                                       | ප්‍රදානය කරනු ලබන නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම්                                                                                                                                                                                        |
| 1. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත                                                       | (අ) සියලු ආදායම්, ලාභ සහ බෙදා දෙනු ලබන ලාභාංශ මෙම පනත යටතේ නිශ්චිතව දක්වා ඇති සියලුම බදු වලින් නිදහස් කරනු ලැබිය යුතුය;<br><br>(ආ) කරනු ලබන සියලුම ගෙවීම් මෙම පනත යටතේ නිශ්චිතව දක්වා ඇති රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කරනු ලැබිය යුතුය; |
| 2. 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත                                                 | කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන ව්‍යාපාර ආශ්‍රිත සියලු භාණ්ඩ හා සේවා ආනයන සහ දේශීය මිලදී ගැනීම් මේ පනත යටතේ නිශ්චිතව දක්වා ඇති බදුවලින් නිදහස් කරනු ලැබිය යුතු ය.                                                                   |
| 3. 2002 අංක 11 දරන මුදල් පනත                                                              | මේ පනතේ සියලු විධිවිධාන වලින් නිදහස් වන්නේය.                                                                                                                                                                                           |
| 4. 2005 අංක 5 දරන මුදල් පනත                                                               | මේ පනතේ සියලු විධිවිධාන වලින් නිදහස් වන්නේය.                                                                                                                                                                                           |
| 5. 1989 අංක 13 දරන සුරා බදු (විශේෂ විධිවිධාන) පනත                                         | කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන ව්‍යාපාර ආශ්‍රිත සියලු භාණ්ඩ ආනයන සහ දේශීය මිලදී ගැනීම් මේ පනත යටතේ නිශ්චිතව දක්වා ඇති සියලු බදු, තීරුබදු සහ අය කිරීම් වලින් නිදහස් කරනු ලැබිය යුතු ය.                                              |
| 6. (235 වන අධිකාරය වූ) රේගු ආඥාපනත                                                        | කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන ව්‍යාපාර ආශ්‍රිත සියලු භාණ්ඩ හා සේවා ආනයන මේ පනත යටතේ නිශ්චිතව දක්වා ඇති සියලු බදු, තීරුබදු සහ අය කිරීම් වලින් නිදහස් කරනු ලැබිය යුතු ය.                                                            |
| 7. 2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත                                    | කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන ව්‍යාපාර ආශ්‍රිත සියලු භාණ්ඩ ආනයන මේ පනත යටතේ නිශ්චිතව දක්වා ඇති සියලු බදු, තීරුබදු සහ අය කිරීම් වලින් නිදහස් කරනු ලැබිය යුතුය.                                                                     |
| 8. 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත                                           | කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන ව්‍යාපාර ආශ්‍රිත සියලු භාණ්ඩ ආනයන මේ පනත යටතේ නිශ්චිතව දක්වා ඇති සියලු බදු, තීරු බදු සහ අය කිරීම් වලින් නිදහස් කරනු ලැබිය යුතු ය.                                                                   |
| 9. 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම් සහ සුදු බදු පනත                                          | මේ පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරි ගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.                                                                                                                                                              |
| 10. 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත                 | මේ පනතේ සියලු විධිවිධාන වලින් නිදහස් වන්නේය.                                                                                                                                                                                           |
| 11. (267 වන අධිකාරය වූ) විනෝද බදු ආඥාපනත                                                  | මේ පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරි ගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.                                                                                                                                                              |
| 12. 2017 අංක 12 දරන විදේශ විනිමය පනත                                                      | 2022 ජුනි මස 03 වන දින අංක 2282/59 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2022 අංක 01 දරන විදේශ විනිමය (කොළඹ වරාය නගරය තුළ ආයෝජන) නියෝග හැර, මේ පනතේ සියලු විධිවිධාන වලින් නිදහස් වන්නේය.                                               |
| 13. 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත                                  | මේ පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.                                                                                                                                                               |

| IV වන උපලේඛනය                                                             |               |               |
|---------------------------------------------------------------------------|---------------|---------------|
| ප්‍රදානය කරනු ලබන නිදහස් කිරීම්වල හෝ දිරිගැන්වීම්වල වලංගු කාලය            |               |               |
| පනතේ II වන උපලේඛනයේ ලැයිස්තුගත පනත්                                       | ආරම්භ වන දිනය | අවසන් වන දිනය |
| 1. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත                                       | 2024 ජූලි 15  | 2049 ජූලි 14  |
| 2. 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත                                 | 2024 ජූලි 15  | 2049 ජූලි 14  |
| 3. 2002 අංක 11 දරන මුදල් පනත                                              | 2024 ජූලි 15  | 2049 ජූලි 14  |
| 4. 2005 අංක 5 දරන මුදල් පනත                                               | 2024 ජූලි 15  | 2049 ජූලි 14  |
| 5. 1989 අංක 13 දරන සුරාබදු (විශේෂ විධිවිධාන) පනත                          | 2024 ජූලි 15  | 2049 ජූලි 14  |
| 6. (235 වන අධිකාරය වූ) රේගු ආඥාපනත                                        | 2024 ජූලි 15  | 2049 ජූලි 14  |
| 7. 2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටු පළ සංවර්ධන බදු පනත                   | 2024 ජූලි 15  | 2049 ජූලි 14  |
| 8. 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත                           | 2024 ජූලි 15  | 2049 ජූලි 14  |
| 9. 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම් සහ සුදු බදු පනත                          | අදාළ නොවේ     | අදාළ නොවේ     |
| 10. 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත | 2024 ජූලි 15  | 2049 ජූලි 14  |
| 11. (267 වන අධිකාරය වූ) විනෝද බදු ආඥාපනත                                  | අදාළ නොවේ     | අදාළ නොවේ     |
| 12. 2017 අංක 12 දරන විදේශ විනිමය පනත                                      | 2024 ජූලි 15  | 2049 ජූලි 14  |
| 13. 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත                  | අදාළ නොවේ     | අදාළ නොවේ     |

EOG 07 - 0210